

# ප්‍රභාවයේ ස්වභාවය




7 ගුණීය





L. Gamini Jayasuriya - ISA Science

මහා පිපිරුවෙන් පසු ඇති වූ  
අනන්ත විශ්වයේ තරු කැට අතර ක්ෂීරපාය  
නම් වක්‍රාචාරයේ සුරයා ලෙස හඳුන්වන මදි  
වයසේ තාරකාචා ඇතේ.




එම කාරකාව ව්‍යා පරිග්‍රැමය වන ගුහලේක  
අවක අතරින් හිරුගේ සිට පිළිවෙළින් තෙවන  
ස්ථානය අත් කර ගන්නා අප පිටතවන පෘථිවිය




අභ්‍යන්තර කිව බලුවට පෙනෙන්න මෙසේය.


i. අප ජීවත්වන පැවිචියේ අභ්‍යන්තරය  
කෙසේදා යන්න හඳුනාගැනීමට තොරතුරු  
ලබා ගන්නා වනසන සිදුවීම් දෙකක් ඇත.

➤ එමානවා දැයි බබට කිව හැකි ද?




L. Gamini Jayasuriya - ISA Science





a. ගිනි කදු පිහිටිම





b. හැ කම්පන සිදුවීම.

- ගනි කදු පිපිරීමෙන් පොලෝ මතුපිටව ගාලු එන ලාභා මගින්,
- පාව්චියේ විවිධ ස්ථිර හරහා පොලෝ මතුපිටව පැමිණෙන හු කම්පන අභි විමර්ශනය හු කම්පන තරංග මගින්,
- පාව්චි අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු සොයා බැලිය හැකියි.

- ii. ඒ අනුව ප්‍රාථමික අභ්‍යන්තරය බෙදිය හැකි  
ප්‍රධාන කොටස් තුන හඳුනා ගනිමු.
- a. කලොල
  - b. ප්‍රාවරණය
  - c. හරය

පෙරේව් අභ්‍යන්තරය බෙදු ගැකි ප්‍රධාන  
කොටස් තුන නම් කරමු.



R. කලොල

T සහ U. හරය

S. ප්‍රාථමික

## iv. එක් එක් ස්ථිරය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමු.

### a. කළේලු:

- සනාකෘති: 5 km හිට 35 km දක්වා
- සංයුතිය: ප්‍රාණීය සහ පස්
- ඇංගු මූලදාශය: බිජ්‍යාපන, අලුමිනියම්, සිලිකන්
- වෙනත් කරුණු: සාපේක්ෂව ඉතා තුන් ස්ථිරය කි

## b. ප්‍රාව්‍යතාය:

- සනකල: 2900 km පමණ
- සංයුතිය: සින හා දුව වූ පාමාණ
- ඇඩංගු මූලුද්‍රව්‍යය: බැකසිපන, මැගනීසියම් සිලිකන හා අයන
- වෙනත් කරුණු:
  - ඉහළ කොටස සින පාමාණ ද
  - පහළ කොටස දුව පාමාණ ද වේ.

## C. තුවය:

- ස්ථාකාල: 3500 km පමණා
- සංයුතිය:
  - ඉහළ කොටස දුව ලෝහ ද
  - පහළ කොටස සින ලෝහ ද වේ.
- ඇඩංගු මූලදෙශය: අයන් හා නිකල්
- වෙනත් කරුණු:
  - උපංතවය සේලසියස් අංශක 4400 ත් 5000 ත් අතර වේ.

V. පාලිව අභ්‍යන්තරයේ ව්‍යුහය ආකෘති මගින්  
නිරුපනය කළ භැකිය.



LAYERS OF THE EARTH ACTIVITY


මෙටැනි ආකෘතියක් සාදා ගනනේ කෙසේ ද?

- වර්ණ තුනකින් ග්‍රුතු ක්ලේ සපයා ගන්න.
- එක වර්ණයකින් කුඩා ගෝලයක් සකසා ගන්න.
- එම ගෝලය මදිවන සේ ගෝලයේ විෂකම්හයෙන් අඩක් පමණා වන වෙනත් වර්ණයකින් ක්ලේ තට්ටුවක් අලවන්න.
- දෙවන ක්ලේ තට්ටුව මත හැකි තරම් තුන් ක්ලේ තට්ටුවක් අලවන්න.
- ගෝලය තියුණු පිහියකින් හරි මදින් දෙකට කපා නිර්ක්ෂණාය කරන්න.

vi.


හු කම්පනයකට හේතු වන්නේ  
හු තැටි එකිනෙකට සාපේක්ෂව  
වලනය වීම නිසාය

# ප්‍රංශ කලොලේන් හු තැටි පිහිටන ආකාරය



- හු තැබී වලනය වන අකාර තුනකි.
  - හු තැට් දෙකක් එකිනෙකින් ඇත් වීම.
  - හු තැට් තෙරපා අනික් තැට් ඉහළට ගමන් කිරීම.
  - හු තැට් සාපේක්ෂව එකිනෙක ලිස්සා ගාම.


vii. එසේ වලනය වන ආකර තුන සරලව  
විමසා බලුම්.



a. හු තැටි දෙකක් එකිනෙකින් ඇත් විම.


මෙහිදී ගැඹුරු ආගාධයක් ඇති විය හැකි ය.

b. හු තැවියක් තෙරපා අනික් තැවිය ඉහළට  
ගමන කිරීම.




මෙහිදී හු කම්පනයක් ඇති විය හැකි ය.

c. හු තැට් සාපේක්ෂව එකිනෙක ලිස්සා ගාම.



මෙහිදී ද හු කම්පනයක අභි විය හැකි ග.


viii. එසේ ඇතිවන වලන මැනීමට භාවිත කරන උපකරණය හඳුන්වන නම කුමක් දේ?



Seismometer

භූ කම්පනානය





# භූ කම්පනමාන

ix. පැලිවිය මත පිහිටි හු තැටි වලනය වීම  
ක්‍රියාකාරකමකින් ආදර්ශනය කරන්නේ  
කෙසේ ද?

- සහකම් ලෙලළක සහිත කහපාට දූඩම්  
ගෙඩියක් ගෙන ගෙඩිය තබිය දී ම  
ලෙලළ ව්‍යව හැඩිත කොටස වලට කපා  
ගන්න.
- දූඩම් ගෙඩිය දෙඳුන්ලට මැදි කර  
සෙමින වලනය කරමින ලෙල්ලෙහි මායිම්  
වලනය වීම නිර්ක්ෂණය කරන්න.

• ඇත්තේ ඇතුව.

- හු කම්පන නිසා ඇති විය හැකි අතිශය  
හානිකර ස්වභාවික වනස්පනයක් සඳහන  
කරන්න.  
**ග්‍රනාම්.**
- එවතේ ස්වභාවික වනස්පනයක් ත්‍රී ලංකාවට  
ඇති වූයේ කුමන වර්ෂයේ ද?
  - 2004 වර්ෂයේ



බත්, දැන් ඔහ පූඩ්වන් !

Yes , I Can !

- ✓ පෙරේ අභ්‍යන්තරය තුළ පටනින සෑවී නම් ක්රීලට
- ✓ පෙරේ කොළ පිළිබඳව සඛලව විස්තර ක්රීලට
- ✓ පෙරේ ප්‍රාථමික පිළිබඳව සඛලව විස්තර ක්රීලට
- ✓ පෙරේ ගාය පිළිබඳව සඛලව විස්තර ක්රීලට
- ✓ පෙරේ අභ්‍යන්තර ව්‍යුහය තුළාන ආකෘති මගින් දැක්වීලට
- ✓ පෙරේ නිශ්චාර්ය වී ඇති නෑ තැව් සිතියලකින් භාෂ්‍යනා ගැනීලට

- ✓ නෑතර් වලනය ආද්‍යෝගනය කිරීමට සඩා ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමට
- ✓ පෘථිවී කලොලේ ගතික බව එහි ගැනීමට



# ප්‍රභව ප්‍රභව



Yes! I Can

Gamini Jayasuriya - SA Science

- 2004 වර්ෂයේ ග්‍රී ලංකාවට සිදුවූ ශ්‍රීනාම් වනස්පතිය පිළිබඳව මීග විඛියෙහෙන් බලමු.



**ඉදිරිපත් කිරීම  
එල්. ගාමිත්ති පෙනුවේ  
ගුරු උපදේශක (විද්‍යාව)  
චෙත්/කොට්ඨාස අධ්‍යක්ෂන කාර්යාලයය  
ලුණුවිල.**



**071 4436205 / 077 6403672**